



කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

මානව හිමිපත් අභිවර්ධන ආයතනය

ශ්‍රී අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණය - I කොටස (දෙවන සෙමෙස්තරය) 2012

(පවත්වන ලද්දේ 2014 මාර්තු)

BLE 107 - මූලික ගිණුම්කරණය

අයදුම්කරුවන්ට උපදෙස් :

1. පහත දක්වා ඇති උපදෙස් පිළිපදිමින් ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.
2. කාලය පැය තුනයි. (03)
3. මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න පහකින් (05) හා පිටු පහකින් (05) සමන්විත වේ.
4. අපැහැදිලි අත් අකුරුවලට ලකුණු අඩු කෙරේ.
5. ගණක යන්ත්‍ර භාවිතා කළ හැක.
6. ප්‍රශ්න පත්‍රයේ යම් පිටුවක් හෝ කොටසක් පැහැදිලිව මුද්‍රණයවී නොතිබේ නම් කරුණාකර වහාම ඒ බව ශාලාධිපතිට දැනුම් දෙන්න.

01. සුරතල නිෂ්පාදකයින්ගේ ලෙජර නිකුත් කළින් 2013-12-31 දිනට පහත දැක්වෙන ශේෂයන් සාරාංශ කොට ඇත.

ශේෂ පිරික්සුම 2013-12-31		
විස්තරය	තර (රු)	මැර (රු)
ආරම්භක තොග - අමු ද්‍රව්‍ය	7,200	
- නොනිමි වැඩ	4,400	
- නිමි තාණ්ඩ	3,000	
අමුද්‍රව්‍ය ගැනුම්	16,800	
ගෙන ඒමේ කුලී	600	
වෙනත් සෘජු වියදම් සහ කුලී	1,300	
කම්හල් අධ්‍යක්ෂ ගාස්තු	8,000	
වෙළඳ සැල් කළමනාකරුගේ දීමනාව	6,000	
කම්හල් ඉන්ධන හා තෙල්	1,600	
කම්හල් අලුත්වැඩියා වියදම්	800	
යන්ත්‍ර උපකරණ	16,000	
කම්හල් මෝටර් රථය	12,000	
වෙළඳ සැල් වෑන් රථය	15,000	
රක්ෂණය	1,240	
වැටුප්	2,200	
නිෂ්පාදන වේතන	1,600	
ණයගැතියෝ	12,500	
බොල් ණය	400	
අත ඉතිරි මුදල්	1,960	
ප්‍රචාරණ වියදම්	1,100	
ණය හිමියෝ		9,200
ප්‍රාග් ධනය		40,000
අධිමාණ ණය වෙන්කිරීම්		300
විකුණුම්		57,350
ආපසු යැවූ අමුද්‍රව්‍ය		750
විවිධ ආදායම්		1,100
ආපසු වැටූ විකුණුම්	400	
මැර කු අයිතුව		5,400
	114,100	114,100

පහත දැක්වෙන අතිරේක තොරතුරු සපයා ඇත.

(i) 2013-12-31 දිනට තොග ශේෂයන්

- අමුද්‍රව්‍ය රු. 6,300/-
- නොනිම් වැඩ රු. 3,800/-
- නිම් තොග රු. 2,600/-
- ඉන්ධන හා තෙල් තොගය රු. 400/-

(ii) කම්හල් අධ්‍යක්ෂකව වාර්ෂිකව රු. 12,000/- ගාස්තු ගෙවිය යුතු අතර විකුණුම් කළමනාකරුගේ වාර්ෂික දීමනාව රු. 7,200/- කි.

(iii) ගෙවිය යුතු වැටුප් රු. 500/- වන අතර ගෙවිය යුතු නිෂ්පාදන වේතන රු. 400/- කි. මුද්‍ර වැටුප් පිරිවැයෙන් 1/3 කම්හලට අදාළ වේ.

(iv) ඉදිරියට ගෙවූ රක්ෂණ වියදම් රු. 340/- ක් වන අතර රක්ෂණ වියදම් වලින් 2/3 කම්හලට අදාළ වේ.

(v) යන්ත්‍ර උපකරණ වාර්ෂිකව 10% බැගින්ද, වෙළඳසැල් මෝටර් රථය සහ කම්හලේ මෝටර් රථය වාර්ෂිකව 20% බැගින්ද සරල මාර්ග ක්‍රමය මත ක්ෂය කළ යුතුය.

ඉහත තොරතුරු ආශ්‍රයෙන් ;

(අ) 2013 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන, වෙළඳ හා ලාභාලාභ ගිණුමද ,

(ආ) වදිනට ශේෂ පත්‍රයද පිළියෙල කරන්න.

(ලකුණු 40)

02. 2013 දෙසැම්බර් මස 31 දිනට සුමුදු ව්‍යාපාරයේ මුදල් පොතේ ශේෂය රු. 27,600/- ක් වූ අතර, වදිනට බැංකු ප්‍රකාශනයේ දැක්වූ ශේෂය මීට සමාන නොවීය. පසුව කරනු ලැබූ පරීක්ෂණවලදී පහත දැක්වෙන කරුණු අනාවරණය විය.

(i) ස්ථාවර නියෝග මත ව්‍යාපාරයේ කුලී ලෙස රු. 1,500 ක් ගෙවා තිබුණි.

(ii) ණය ගැතියෙකු විසින් බැංකු ගිණුමට රු. 4,200/- වටා තිබුණද ඒ බව සමාගමට දන්වා නොතිබුණි.

(iii) දෙසැම්බර් මාසය තුළ බැංකුව රු. 1,050/- ක් බැංකු ගාස්තු ලෙස අය කරගෙන තිබුණි.

(iv) දෙසැම්බර් මාසය තුළ බැංකුවේ තැන්පත් කළ චෙක්පත්වලින් රු. 9,700/- ක් වටිනා චෙක්පත් උපලබ්ධි නොවී තිබුණි.

(v) රු. 2,800/- ක චෙක්පතක් දෙසැම්බර් 31 දින බැංකුව විසින් අගරු කොට තිබුණි.

- (vi) දෙසැම්බර් මාසය තුළ නිකුත් කළ එහෙත් ගෙවීම් සඳහා බැංකුව වෙත ඉදිරිපත් නොකළ චෙක්පත්වල වටිනාකම රු. 10,800/- ක් විය.
- (vii) අම්ල සමාගමෙන් ලැබිය යුතු ලාභාංශ රු. 1,700/- කෙළින්ම බැංකුවට වවා තිබුණි.

ඉහත තොරතුරු ආශ්‍රයෙන්, 2013 දෙසැම්බර් මස 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශණය පිළියෙල කරන්න.

(ලකුණු 15)

03.

සඳුම්පතිගේ ව්‍යාපාරයේ 2013 දෙසැම්බර් මස 31 දිනට පිළියෙල කරනු ලැබූ ශේෂ පිරික්සුම සමාන නොවූයෙන් වෙනස අවිනිශ්චිත ගිණුමකට ගෙන යන ලදී. පසුව පොත් පත් පරීක්ෂා කිරීමේදී මතු දැක්වෙන වැරදි හෙළිදරව් විය.

- (i) අනුර සමාගමෙන් ලද රු. 12,000/- විකුණුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැර තිබුණි.
- (ii) දුන් වට්ටම් රු. 720/- ක් ලද වට්ටම් ලෙස ගිණුම් ගතවී තිබුණි.
- (iii) ගැණුම් ගිණුම රු. 2,000/- ක් වැඩිපුර වකතු වී තිබුණි.
- (iv) මෝටර් රථ අලුත්වැඩියාවට ගෙවූ රු. 8,000/- ක මුදල මෝටර් රථ ගිණුමේ සටහන් කොට තිබුණි.
- (v) උපුල්ගෙන් ලද රු. 3,500/- විප්‍රලගේ ගිණුමේ සටහන් කොට තිබුණි.
- (vi) ණය ගිණියෙකු වූ සුරනිමලගේ ගිණුමේ ශේෂය වූ රු. 2,600/- ශේෂ පිරික්සුමට පිටපත් කොට නොතිබුණි.
- (vii) ණය ගැතියෙකු වූ චිරංගගෙන් ලද රු. 8,250/- ඔහුගේ ගිණුමට රු. 5,620/- ලෙස පිටපත් කර තිබුණි.

ඔබ විසින්,

- (i) ඉහත තොරතුරු නිවැරදි කිරීමට අවශ්‍ය ප'තල් සටහන්ද,
- (ii) නිවැරදි කළ පසු අවිනිශ්චිත ගිණුම පියවී යන ආකාරයද, පෙන්නුම් කරන්න.

(ලකුණු 15)

04. සුභද්‍ර ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික විසින් 2013-12-31 දිනෙන් අවසන් වසර සඳහා පහත සඳහන් ලැබීම් සහ ගෙවීම් ගිණුම ඉදිරිපත් කර ඇත.

ලැබීම් සහ ගෙවීම් ගිණුම

2013-01-01 අත ඉතිරි	20,150	ගෙවල් කුලී	1,200
මත් පැන් විකුණුම්	93,200	ක්‍රීඩා උපකරණ ගැණුම්	7,350
සාමාජික ගාස්තු	13,840	මත්පැන් සැපයුම් සඳහා ගෙවීම්	42,450
ඇතුළත්වීමේ ගාස්තු	700	පත්තර මිලට ගැනුම්	550
පත්තර සහ බෝතල් විකුණුම්	280	තැපැල් හා ලිපිද්‍රව්‍ය	910
		විදුලිය	560
		සේවක වේතන	8,680
		දුරකථන	825
		විවිධ වියදම්	545
		ගොඩනැගිලි මිලට ගැණුම්	30,000
		ශිතකරණයක් ගැනීම	6,800
		2013-12-31 අත ඉතිරි	28,300
	<u>128,170</u>		<u>128,170</u>

පහත දැක්වෙන අතිරේක තොරතුරු ද සාරාංශ කොට ඇත.

- (i) 2012 වෙනුවෙන් සාමාජික මුදල් රු. 725/- ලැබීමට තිබුණු අතර විසින් රු. 600/- ක් 2013 වසර තුළදී ලැබී ඇත. 2012 වසරේදී 2013 වසර වෙනුවෙන් ගෙවා තිබූ සාමාජික මුදල රු. 220/- විය. 2013 වසරට නියමිත සාමාජික මුදලින් රු. 275/- ගෙවා තිබූ අතර, 2014 වසර වෙනුවෙන් කලින් ලද සාමාජික මුදල් රු. 150/- විය. වර්ෂය තුළ ලැබුන සම්පූර්ණ සාමාජික මුදල් ප්‍රමාණය සාමාජික ගාස්තු තුළ පෙන්වා ඇත.
- (ii) 2013 දෙසැම්බර් මස විදුලි බිල රු. 180/- ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර දෙසැම්බර් මස දුරකථන ගාස්තු රු. 120/- ලෙස ඇස්තමේන්තු කර තිබුණද තවමත් ගෙවා නොමැත.
- (iii) 2013-01-01 හා 2013-12-31 දිනට පැවති වත්කම් හා වගකීම් ශේෂයන් පහත දක්වා ඇත.

	2013-01-01	2013-12-31
ක්‍රීඩා උපකරණ	2,900	3,250
මත්පැන් තොග	5,700	5,600
ලිබඩු උපකරණ	4,500	4,250
ශිතකරණය	4,000	91,00
මත්පැන් සඳහා ණය හිමියන්	1,650	2,950
ගෙවිය යුතු දුරකථන බිල්	140	180
ගෙවිය යුතු විදුලි බිල්	105	220

ඉහත තොරතුරු ආශ්‍රේයන් ;

- (අ) බිම්ගලේ වෙළඳ හිමුම
- (ආ) 2013 වර්ෂ සඳහා අදායම් වියදම් හිමුම
- (ඇ) 2013.12.31 දිනට ශේෂපත්‍රය

පිළියෙල කරන්න.

5. කෙටියෙන් පැහැදිලි කරන්න

- (i) උපචිත සංකල්පය
- (ii) ප්‍රධාන ප්‍ර'තලය යොදා ගන්නා අවස්ථා
- (iii) සමුච්චිත අරමුදල
- (iv) ද්‍රවශීල වත්කම්
- (v) ප්‍රාථමික පිරිවැය

(ලකුණු 15)

(ලකුණු 3 x 5 = 15)